

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මහර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට මහර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2023 වර්ෂයේ සිට පැවත එන රු. 22,821 ක අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂය නිවැරදි කිරීමට සමාලෝචිත වර්ෂයේදී කටයුතු කර නොතිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන මගින් නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ශේෂය හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) 2024 දෙසැම්බර් 31 දිනට ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනයේ ශේෂය රු.1,334,579,803 ක් ද එදිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනයේ ශුද්ධ වත්කම්/ස්කන්ධය රු.1,334,724,999 ක් ද වූයෙන් රු.145,196 කින් වත්කම් හා වගකීම් ප්‍රකාශනය තුලනය වී නොතිබුණි.	2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන මගින් නිවැරදි කිරීමට කටයුතු කරන බව කාරුණිකව දන්වන බව.	වත්කම් හා වගකීම් ප්‍රකාශනය තුලනය කිරීමට කටයුතු කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් ගිණුම් ශේෂ 10 ක් හා ඒවාට අදාළ උප ලේඛනවල එකතුවේ අතර රු. 55,901,826 ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.	2025 අවසන් ගිණුම් මගින් නිවැරදි උපලේඛන ඉදිරිපත් කරන බව.	නොසැසඳීම් හඳුනාගෙන නිවැරදි කිරීමට කටයුතු කළ යුතුය.

1.7. අනුකූල නොවීම

1.7.1. නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රාදේශීය සභා මූල්‍ය පරිපාලනයට අදාළ ගිණුම් කටයුතු පිළිබඳ රීති අංක 83 II	ප්‍රාදේශීය සභා නිලධාරීන් හා සේවකයන් වෙනුවෙන් සේවක ණය සඳහා වෙනමම අත්තිකාරම් ගිණුමක් පවත්වාගෙන ගොස් නොතිබුණි.	ඉදිරියේදී වෙනම අත්තිකාරම් ගිණුමක් පවත්වා ගෙන යාමට කටයුතු කරන බව.	වෙනම අත්තිකාරම් ගිණුමක් පවත්වා ගෙන යා යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි			
i 396	කල් ඉකුත් වූ රු.175,991 ක් වූ චෙක්පත් 19 ක් සම්බන්ධයෙන් යොමුගත රෙගුලාසි අනුව කටයුතු කර නොතිබුණි.	මේ පිළිබඳව ඉදිරි කටයුතු සිදු කරන බව කාරුණිකව දන්වන බව.	මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.
ii 571	වසර 02 ක් ඉක්ම වූ තැන්පතු වර්ග 03 ක රු.2,650,036 වූ තැන්පතු 838 ක් නියාදනය කිරීමට කටයුතු කර නොතිබුණි.	මේ පිළිබඳව ඉදිරි කටයුතු සිදු කරන බව කාරුණිකව දන්වන බව.	මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.
iii 189	රු.11,800 ක අඟරු චෙක්පත් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසිය අනුව කටයුතු කර නොතිබුණි.	මේ පිළිබඳව ඉදිරි කටයුතු සිදු කරන බව කාරුණිකව දන්වන බව.	මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ ආදායම ඉක්ම වූ වියදම රු. 72,517,881 ක් වූ අතර ඊට ප්‍රතිරූපීව ඉකුත් වර්ෂයේ වියදම ඉක්ම වූ ආදායම රු. 98,414,694 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල්කළ ආදායම්	රැස්කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000	රු. 000
වරිපනම් හා බදු	86,791	81,602	85,125	139,696	87,729	83,279	56,865	130,967
කුලී	5,640	4,655	5,602	113	5,112	4,320	4,266	183
බලපත්‍ර ගාස්තු	2,228	1,604	1,604	—	2,230	1,633	1,633	—
වෙනත් ආදායම්	406,853	-	440,919	—	27,549	-	32,672	-
එකතුව	<u>501,512</u>	<u>87,861</u>	<u>533,250</u>	<u>139,809</u>	<u>122,620</u>	<u>89,232</u>	<u>95,436</u>	<u>131,150</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට හිඟ වරිපනම් වටිනාකම රු. 138,657,542 ක් අයකර ගැනීමට පැවතුණි.	මෙම හිඟ මුදල් අයකර ගැනීම සඳහා නිරන්තරයෙන් ජංගම සේවා, ක්ෂේත්‍රයේ ගොස් අය කිරීම් කටයුතු සිදුකළ බව.	හිඟ බදු අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ බිල්කළ වරිපනම් වටිනාකම රු.81,602,445 ක් වුවද ප්‍රවර්තන වර්ෂය සඳහා අයකළ වටිනාකම රු.36,747,654 ක් වීමෙන් බිල් කිරීමෙන් අයකළ වටිනාකම සියයට 45 ක් තරම් පහල අගයක් ගෙන තිබුණි.	2023 මාර්තු 31 වන විට වාර්ෂික බිල් කිරීමෙන් සියයට 23 ක් එනම් රු.18,652,581 ක මුදලක් අයකර ගෙන ඇති බව.	බිල් කිරීම් නිවැරදිව සිදුකර ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ඉ) සමාලෝචිත වර්ෂයේ අවසන් දින වන විටත් 2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා මහස්ත්‍රාත් අධිකරණ 03 කින් අයවිය යුතු උසාවි දඩ සඳහා උපලේඛන සකස් කර නොතිබුණි.	2023 හා 2024 වර්ෂ සඳහා අදාළ පොලීස් ස්ථාන වෙතින් තොරතුරු ලබා ගනිමින් සිටින බව.	උපලේඛන සකස්කර ආදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.

- (ඊ) සමාලෝචිත වර්ෂයේ අවසන් දින වන විටත් 2022 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා ඉඩම් රෙජිස්ටාර් කාර්යාල 06 කින් අය විය යුතු මුද්දර ගාස්තු උපලේඛන සකස් කර නොතිබුණි. 2023 වර්ෂයේ ගම්පහ ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයේ උපලේඛන පිටපත් කර අවසන් කරන ලද්දේ 2024 වර්ෂයේ දීය. 2024 වර්ෂයේ මුද්දර ගාස්තු මේ වන විට එකතු කරමින් සිටින බව. උපලේඛන සකස් කර ඇදායම් රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1989 සිට 2023 දෙසැම්බර් දක්වා ගෙවල්කුලි හිමියන් 34 දෙනෙකු සභාවේ තැන්පත් කර තිබූ එකතුව වූ රු. 625,258 ක තැන්පතු වටිනාකමක් 1972 අංක 7 දරන ගෙවල් කුලි පනතේ 21(3)වගන්තිය ප්‍රකාරව ගෙවල්කුලි හිමියන්ට ගෙවියයුතු වුවත් එසේ නොගෙවා වසර ගණනාවක සිට තැන්පතු ලේඛනයේ රඳවාගෙන තිබුණි.	ගෙවල් කුලි හිමියන් විසින් තැන්පත් මුදල් ඉල්ලීම් නොකිරීම හේතුවෙන් තැන්පතු ගිණුමේ රඳවා තබාගෙන ඇති බව.	තැන්පත් මුදල් අදාළ තැන්පත් හිමියන්ට ගෙවීමට කටයුතු කළ යුතුය.
(ආ) සභාවේ නිලධාරීන්ගේ පැමිණීම හා පිටවීම් සලකුණු කිරීමට ඇති සලකුණු යන්ත්‍රයක් තිබියදී සභාවේ නිලධාරීන් සැලසුම් කමිටුව අවසන් කර කාර්යාලයෙන් පිටව යෑමේදී වේලා සටහන් යන්ත්‍රයේ ඇති සලකුණු තබා නොතිබුණු අතර සැලසුම් කමිටු තීරණ පොතෙහි සැලසුම් කමිටු සඳහා සහභාගී වන නිලධාරීන්ගේ පැමිණීමේ හා පිටවීමේ වේලාවන් නොදක්වා අත්සන් කිරීම පමණක් සිදු කර තිබුණි.	2025 පෙබරවාරි මස අවසානයේ සිට සැලසුම් කමිටු පැවැත්වෙන දිනයන්හිදී ඊට සහභාගී වන සභාවේ නිලධාරීන් කමිටුව අවසානයේ කාර්යාලයෙන් පිටව යාමේදී ඇති සලකුණු යන්ත්‍රයෙහි සටහන් කර පිටව යන බව.	ඇති සලකුණු යන්ත්‍රයෙහි පැමිණීම හා පිටවීම් සටහන් කළ යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට සභාව ඉඩම් 171 ක් භාවිතා කරන බව නිරීක්ෂණය වූ අතර එම ඉඩම් වලින් ඉඩම් 02 ක් සඳහා සභාවේ හිමිකම තහවුරු කිරීමට ලිඛිත ලියවිල්ලක් ඉදිරිපත් නොකළ අතර තවත් ඉඩම් 97 ක් සඳහා පිඹුරුපත්ද නොමැති බව	වර්තමානය වන විට පිඹුරුපත් සෑදීමේදී එක් පිඹුරුපතක් සෑදීම වෙනුවෙන් විශාල මුදලක් දැරීමට සිදුවන බැවින් වාර්ෂික අයවැය ප්‍රතිපාදන අනුව ඉඩම් මැනුම්කර පිඹුරුපත් සැකසීම සිදු කිරීමට කටයුතු කරනු ලබන බව.	වත්කම්වල හිමිකම තහවුරු කර ගැනීමට සාක්ෂි තබා ගැනීමට කටයුතු කළ යුතුය.

නිරීක්ෂණය වීමෙන් එම ඉඩම් අනවසර පුද්ගලයින් විසින් භාවිතා කිරීමේ හා නීතිවිරෝධීව අත්පත් කර ගැනීමේ අවධානමක් පවතින බව නිරීක්ෂණය විය.

- | | | |
|--|--|---|
| <p>(ආ) සභාව විසින් නඩත්තු කර පවත්වාගෙන යනු ලබන සුසාන භූමි 37 ක් හා වටිනාකම රු.21,000,000 ක් වූ අදාහනාගාර 4 ක ඉඩම්වල අයිතිය 2025 ජනවාරි 15 දින වන විටත් නීත්‍යානුකූලව පවරාගෙන නොතිබුණි.</p> | <p>සුසාන භූමි 37 ක් මැනුම්කර පවරා ගැනීම වෙනුවෙන් සුසාන භූමි මැනුම් කිරීම සඳහා මහර ප්‍රාදේශීය සභාව විසින් මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත ගෙවන ලද බව.</p> | <p>ඉඩම්වල අයිතිය නීත්‍යානුකූලව පවරා ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඇ) වටිනාකම රු.3,500,000 ක් වූ පැලියගොඩ නගර සභාවෙන් ලැබී තිබුණු Foton වර්ගයේ බැකෝ යන්ත්‍රයේ අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>අයිතිය පවරා ගැනීමට අවශ්‍ය ලිපි ලේඛණ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය වෙත භාර දෙන ලද බව.</p> | <p>අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඈ) මහර උප කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව ඉන්වෙන්ට්‍රි ලේඛනයේ සඳහන් ලැප්ටොප් පරිගණකය භාණ්ඩ සමීක්ෂණයට ඉදිරිපත්කර නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකර නොතිබුණි.</p> | <p>මෙම ලැප්ටොප් පරිගණක යන්ත්‍රය අදාල නිලධාරියා විසින් නිවසට රැගෙන ගොස් තිබූ දින රාත්‍රියේ ඔහුගේ නිවසට හොරු පැමිණ එම ලැප්ටොප් යන්ත්‍රය හා තවත් දේවල් රැගෙන ගොස් ඇති බවත් ඒ පිළිබඳව කාර්ය භාර නිලධාරි විසින් 2024 පෙබරවාරි 03 දින යක්කල පොලිස් ස්ථානයට පැමිණිලි කර ඇති බව.</p> | <p>මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඉ) භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව මහර ප්‍රාදේශීය සභාවේ පුස්තකාල 07 ට අදාලව පොත් 1052 ක් අස්ථානගත වී තිබූ බවත් එහි වටිනාකම රු. 244,758 ක් බවත් නිරීක්ෂණය වූ අතර එම හානි හා පාඩුව සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 103 හා 104 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.</p> | <p>එම හානි හා පාඩුව සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 103 හා 104 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.</p> | <p>මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |

3.3 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කැන්දලියද්ද පුස්තකාලයේ පවතින ගොඩනැගිල්ලට යාබදව දිග අඩි 17.4 ක හා පළල අඩි 10 ක ප්‍රමාණයෙන් යුතු කාමරයක් ඉදිකිරීම සඳහා රු.430,155 ක වියදමක් දරා තිබුණි. එහි බිමට කොන්ක්‍රීට් දමා නොතිබුණු බැවින් භාවිතා කළ හැකි තත්ත්වයක නොතිබීම හේතුවෙන් ඉහත වියදම අනාර්ථීක වියදමක් වී තිබුණි.	2024 වර්ෂයේ පොදු අරමුදල් ණයහිමි යටතේ රු 710,000 ක ප්‍රතිපාදන වෙන්කොට කැන්දලියද්දපාළුව නැගෙනහිර මෙහි ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධානය විසින් වැඩ අවසන් කොට ඇති අතර, මේ වන විට අදාළ ගොඩනැගිල්ල භාවිතා කරන බව.	වත්කම් භාවිතයට ගතහැකි තත්ත්වයට පත්කර ගත යුතුය.
(ආ) සිව්ලමුල්ල ග්‍රාම නිලධාරී වසමේ දෙල්ගහලන්ද ප්‍රජාශාලාව අලුත්වැඩියා සඳහා රු.1,200,000 ක මුදලක් ඇස්තමේන්තු කර තිබූ අතර මෙම ප්‍රජා ශාලාවේ කපරාදු කිරීම් සහ අනෙකුත් ඉදි කිරීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කර තිබූ අතර වහලය සඳහා ඇස්බැස්ටෝස් සෙවිලි කර අදාළ ඉදි කිරීම් සිදු කර තිබුණි. එසේ වුවත් දොර සහ ජනේල දමා නොමැති බැවින් තවදුරටත් අදාළ ගොඩනැගිල්ල භාවිත කළ හැකි මට්ටමේ නොතිබුණි.	2025 වර්ෂයේදී එහි ඉතිරි වැඩ නිම කොට භාවිතයට ගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන බව.	වත්කම් භාවිතයට ගතහැකි තත්ත්වයට පත්කරගත යුතුය.
(ඇ) අරමංගොඩ සේවා පියස ගොඩනැගිල්ල සඳහා ඇස්තමේන්තු ගත වටිනාකම රු.900,000 කට දැල් ආවරණය සහිතව කාමරයක් ඉදි කිරීමට 2024 වර්ෂයේ දී විමධ්‍යගත අය වැය යෝජනා යටතේ ප්‍රතිපාදන ලැබී තිබුණි. පිළියෙල කරන ලද ඇස්තමේන්තුවට අනුව විෂයය අංක 13 යටතේ Slabs, beams, lintols, columns යනාදි සඳහා අවශ්‍ය වන වැර ගැන්නුම් 5.31 kg ක් 1 kg ක වටිනාකම රු.2,671 ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණද ගෙවීම් වාර්තාව අනුව එම අයිතමය සඳහා 118.86 kg ක් භාවිත කර තිබුණි. ඒ අනුව 113.55 kg වැඩිපුර භාවිතා කර තිබීම නිසා එම අයිතමය සඳහා ඇස්තමේන්තුවට වඩා රු.57,115 ක් වැඩියෙන් ගෙවීම් කර තිබුණි.	ඉදිකිරීම් අවස්ථාවලදී අත්‍යවශ්‍ය වූ ස්ථාන සඳහා අමතර වැර ගැන්වූම් අවශ්‍ය වූ බැවින් ඇස්තමේන්තු මුදලට වඩා වැඩි කම්බි ප්‍රමාණයක් භාවිතා කර ඇති බවත් එම කොටස සඳහා ගෙවීම් වැඩි වූ බැවින් ඉතිරි කොටස් සමිතිය විසින් ඔවුන්ගේ අරමුදලින් ඉටුකරන ලද ඒවා බව.	ඇස්තමේන්තු නිවැරදිව සකස් කළ යුතුය.
(ඈ) අමුණු කුඹුර දකුණ එක්සත්ගම ප්‍රජා ශාලාවේ වහලය අලුත්වැඩියා කිරීම සඳහා රු.854,788 ක වියදමක් දරා තිබුණු අතර ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත වියදම රු.855,141 ක් වී තිබුණි. මෙම ප්‍රජාශාලාවේ වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල දක්වා නොතිබුණි.	පිළිතුරු ලබාදී නොමැත.	වත්කම් හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාවේ තනතුරු 11 ක පුරප්පාඩු 21 ක් පැවතුණි.	අනුමත කාර්ය මණ්ඩලය තුළ ඇති වන පුරප්පාඩු සඳහා අනුමැතිය ලබා ගැනීමට අදාළ ආකෘති පත්‍ර මගින් පළාත් පාලන කොමසාරිස් වෙත යොමුකර ඇතත් බඳවා ගැනීම අත්හිටුවා තිබීම මත බඳවා ගැනීම් කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇති බව.	පුරප්පාඩු පිරවීමට කටයුතු කළ යුතුය.
(ආ) 2001 අගෝස්තු 22 දිනැති අංක 18/2001 දරන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය පරිදි වර්ෂ 05 කට වරක් ස්ථාන මාරු සිදු නොකළ වර්ෂ 06 සිට වර්ෂ 15 දක්වා සේවයේ නියුතු නිලධාරීන් 11 ක් සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.	නිලධාරීන්ගේ අනුප්‍රාප්තිකයන් නොපැමිණි මත ඔවුන්ගේ රාජකාරි ආවරණය කර ගැනීමට නිලධාරීන් නොමැති වීමෙන් අදාළ අනුප්‍රාප්තිකයන් සභාව වෙත ස්ථාන මාරු වී පැමිණෙන තෙක් ඔවුන් නව සේවා ස්ථාන වෙත මුදා හැරීමට හැකියාවක් නොමැති බව .	චක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කළ යුතුය.

3.5 වාහන උපයෝජනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වටිනාකම සොයාගත නොහැකි වූ සභාව සතු කුබෝටා අත්ට්‍රැක්ටරයක් 2015 වර්ෂයේ සිට භාවිතයෙන් අත්හැර තිබුණි. මෙම රථය වෙන්දේසි කිරීමට නියම වී තිබුණද සමාලෝචිත වර්ෂය අවසන් දින දක්වා එය සිදුකර නොතිබුණි.	මෙම ට්‍රැක්ටර් රථය ධාවනයට සුදුසු තත්වයේ නොමැති බැවින් වෙන්දේසි කිරීම සුදුසු බවට යාන්ත්‍රික ඉංජිනේරුවරයා නිර්දේශ කොට තිබුණද අදාළ තක්සේරු වටිනාකම වෙළඳපොළ මිල ගණන් අනුව සාපේක්ෂව ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වූ බැවින් මෙම ට්‍රැක්ටර් රථය පිළිබඳ ඉදිරි කටයුතු කිරීම සඳහා ඉදිරියේදී රැස්වන මහා සභාවට ඉදිරිපත් කොට එහි තීරණය අනුව සුදුසු කටයුතු සිදු කරන බව.	අළුත් වැඩියා කිරීමට හෝ අපහරණය කිරීමට කටයුතු කළ යුතුය.